



കൗൺസില് വിഡ്വെഡ്യാലയ - ക്രീ ലംകാവി

മുൻസിപൽ സഹ ആദ്ധ്യാത്മിക ആദ്ധ്യാത്മിക കേന്ദ്രങ്ങൾ

വിഡ്യാവേദി (സാമാന്യ) ഉപാധി പ്രഥമ പരീക്ഷയ്ക്ക് (ബാഹിര) - 2012 (താഴെ നിർദ്ദേശങ്ങൾ)

2015 ഒക്ടോബർ/നോവംബർ

സംബാധ ഹാ ആഗ്രഹിക്കുന്ന സ്കൂള് - STCS E1025

പ്രഞ്ച ഖ്യക്തി (06) പരീക്ഷയ്ക്ക് പില്ലിന്റെ സ്കൂള്.

പ്രഞ്ച സംബാധ : അപ്രിൽ (08) ദി.

പില്ലി സംബാധ : ഫെബ്രുവരി (05) ദി

കാലയ : ഫെബ്രുവരി 03 ദി.

1 (a) C കുമ്മിലേബന ഖാഫാവേന് ലൈ ആടി പറ്റ ഹാസ്കാഗൈനിമി സിയൽലേഹിമ വൈറ്റി ആത. ലീക് വീക് വരു നിവൈറ്റിവ ഹാസ്കാഗന്ന്.

- (i) int
- (ii) emp.name
- (iii) \$_REQUEST ,
- (iv) Sal*_tax
- (v) Customer Name

(ഭാ) പറ്റ ലീക് ലീക് സിദ്ധ കിരീമ സഭാ വലംഗു ലീക് C പ്രകാശയക് ലൈന്ന്.

- (i) “Read the length and the width of the rectangle.” യന പ്രകാശയ പ്രതിഭാന്യ കരന്ന്.
- (ii) length സഹ width യന താന്വീക വിവല്യായാ അകുരക് കിയവന്ന്.
- (iii) length സഹ width യന താന്വീക വിവല്യ ദേശക്കി ഗൃഖിയ area യന താന്വീക വിവല്യായാ ഗന്ന്.
- (iv) area യന താന്വീക വിവല്യായേ അയയ പ്രതിഭാന്യ കരന്ന്.

(ഭാ) പറ്റ ദീ ആടി ലീക് ലീക് പ്രകാശന്യ സ്വാധന്ന് താം അഗയന്ന്.

int p=4, q=6, r=2;

- (i) p--+q/r+p--;
- (ii) ++r*q%--p;
- (iii) q+1/p+r;
- (iv) ++q/-r;
- (v) P*2/3+p/4;

2 (a) പറ്റ സഭാന് ആലോറേറ്റമ സലകന്ന്. മേൽ പേരിൽ അംക ഡോമൈ കിരീമ (reference) സഭാ പരീക്ഷ.

1. main ComputeAreaOfRectangle
2. local data
3. Width, Length, Area : real
4. begin
5. display “Calculation of area of rectangle”
6. display “Insert width and the length: ”
7. input Width, Length

```

8.    do ComputeRectangle_Area (Width, Length, Area)
9.    display "The area of the rectangle is: , Area
10.   stop
11.   end
12. end ComputeAreaOfRectangle

13. subroutine ComputeRectangle_Area (W, L, A)
14.   local data
15.   W, L : real  call by value
16.   A : real  call by reference
17.   begin
18.     A= W *L
19.   end
20. end ComputeRectangle_Area

```

- (i) A විවලාය යොදා ගැනීමේ අරමුණ කුමක්ද?
(ii) ඉහත දී ඇති ඇල්ගෝරිතම වලංගු C ක්‍රමලේඛයකට හරවන්න.

(අ) පහත දැක්වෙන ප්‍රකාශය සලකන්න :

$$m = (a < b) ? (x > y) ? a : 0 : b;$$

- (i) ඉහත භාවිතා කර ඇති කාරකය (operator) නම කරන්න.
(ii) ඉහත ප්‍රකාශයෙහි ආවරණය කෙටියෙන් පැහැදිලි කරන්න.
(iv) ඉහත ප්‍රකාශය if-else භාවිතා කරමින් නැවත ලියන්න.

3 (අ) පහත දැක්වෙන කේත බණ්ඩය සලකන්න :

```

void main()
{
    int Sum, Sub;
    Sum=4;
    Sub=Sum-1;
    While(Sum/Sub != 1)
        ++Sub;
    printf("%d", Sum/Sub);
    printf("end of Program");
}

```

- (i) ප්‍රතිදානය දෙන්න.
(ii) ලුපය අවසන් විමේ අවශ්‍යතාවය කුමක්ද?
(iii) ඉහත කේතය do-while ලුපයක් භාවිතයෙන් නැවත ලියන්න.

(අ) නිඩ්ල 5 ක් කියවා, වැඩිතම අගය රෝගා, එය මූල්‍යනය කිරීම සඳහා සම්පූර්ණ C ක්‍රමලේඛයක් ලියන්න.

- 4 (அ) பக்க டைக்ஸிலெவன் அராவு அப்பு டைக்ஸிலெவன் சலகந்தன :
float marks[4];

- (i) *marks* யன அராவு கோபமஞ் அவயவு கண்ணக் டைரெய் ஹைக்ஸி?
- (ii) *marks* அராவே பலமு அவயவு லெச் அதய 75 சுற அவசான அவயவு லெச் அதய 80 பலரந்தன.
- (iii) *marks* அராவே பலமு அவயவு சுற அவசான அவயவு ஜுவமாரி கரந்தன.
- (iv) பலமு அவயவு, அவசான அவயவுயென் வெடு பிலிக்குர் *marks* அராவே வெடு அவயவுயு ஆடேஷ் கரந்தன.
- (v) *marks* நமி அராவே அதைக் அவயவு (/நி) சுட்டு அதய 0 பலரந்தன.
- (vi) *marks* நமி அராவு மூடுண்டு கிரீமேடு *for* இபயக்ஸ் லியன்தன.

- (ஆ) பக்க டை ஆக்டி தொரதூரி சலகா, (i) சிடு (v) யன லிக் லிக் கோவச் சுட்டு புதித்தலை தெரிந்தன.

Variable	Address of the Variable	Contents of the Variable
p	3898	650
q	1503	3898
r	8451	1503
a[0]	7840	432
a[10]	7850	3898

(i) **(&q)* (ii) **q* (iii) ***r* (iv) *&(*r)* (v) *&a[4]*

- 5 (அ) சுறானுயாதய (recursion) யன்னென் அடிஹச் வன்னென் குமக்ஸி?

- (ஆ) பக்க டைக்ஸிலெவன் அக்டி reverse யன சுறானுயாதய திதய சலகந்தன :

```
#include<stdio.h>
#define EOL '\n'
void reverse(void);
void main(){
    printf("Please enter a line of text below\n");
    reverse();
}
void reverse(){
    char c;
    if((c=getchar())!=EOL)
        reverse();
    putchar(c);
}
```

- (i) ஒஹக சுறானுயாதய திதயேகி நூவதீமே அவகாகாவு குமக்ஸி?
- (ii) ஒஹக சுறானுயாதய திதய புதிர்க்காரி (iterative) ஆகாரயு நூவத லியன்தன.

6 (අ) ශ්‍රීතයන්ට පරාමිතීන් ඇතුළත් කිරීම (passing parameter) සඳහා ඇති ක්‍රම දෙක නම් අනිය ලෙස ඇරුමුම් කිරීම (call by value) සහ සම්දේද ලෙස ඇරුමුම් කිරීම (call by reference) වේ. මෙම ක්‍රම දෙක අතර ඇති වෙනස පැහැදිලිව විස්තර කරන්න.

(ආ) පහත දැක්වෙන කේත බණ්ඩයෙහි ප්‍රතිදානය ලියා දක්වන්න :

```
void main()
{
    int a=5;
    void twofold (int i);
    printf( "\nfrom main before calling the function : \n");
    printf("%d\n",a);
    twofold(&a);
    printf( "\nfrom main after calling the function : \n");
    printf("%d\n",a);
}

void twofold (int *i)
{
    *i += 2;
}
```

7 (අ) පහත සඳහන් එක් එක් දී සඳහා තනි C ප්‍රකාශය බැඟීන් ලියන්න.

- (i) නිඩිල ආරාවකට 5, 4, 3, 2, 1 යන ආරම්භක අගයයන් යෙදීමට
- (ii) 12.3456 යන අගය දසමස්ථාන 3 ක් සහිතව මුදුණය කිරීමට
- (iii) අනුලක්ෂණයක් යතුරු පූවරුවෙන් කියවා, අනුලක්ෂණය ‘\n’ තොවේ නම්, Token නැමති අනුලක්ෂණ විවෘතයට පවරන්න. (මෙයට පෙර Token විවෘතය අරථ දක්වා ඇතැයි උපකල්පනය කරන්න.)

(ආ) පහත දී ඇති කේත බණ්ඩය සලකන්න :

```
switch (color)
{
    case 'r'   :
    case 'R'   : printf("RED");
    case 'y'   :
    case 'Y'   : printf("YELLOW");
    case 'b'   :
    case 'B'   : printf("BLUE");
    default    : printf("It is not a basic color");
}
```

- (i) color සඳහා ‘r’ යන අගය දී ඇත්නම්, දී ඇති කේත බණ්ඩයේ ප්‍රතිදානය (output) කුමක්ද?

- (ii) switch ප්‍රකාශය නිවැරදිව ලියා ඇත්ද? එසේ තොවේ නම් ප්‍රකාශය තැවත ලියන්න.
- (iii) ඉහත දී ඇති කේත බණ්ඩය if ප්‍රකාශයක් හාවිතා කරමින් තැවත ලියන්න.
- 8 (අ) C භාෂාවෙහිදී structures සහ unions දත්ත පුරුප අතර ඇති වෙනස්කම් විස්තර කරන්න.
- (ආ) Meter Taxi සමාගමකට වැක්සි කුලියට දීමේ තොරතුරු ගබඩා කර තැබේමට අවශ්‍යව ඇත. සෑම වැක්සි කුලියට දීමකම ගබඩා කළ යුතු තොරතුරු වන්නේ: වැක්සි අංකය (taxi number), රියදුරු අංකය (driver_id), පිටත්වීමට නියමිත දිනයන් සහ වෙළාවන් (departure date and time), පැමිණීමට නියමිත දිනයන් සහ වෙළාවන් (arrival date and time), ලියාපදිංචි අංකය (registration_no), වැක්සියේ මැදිලය (taxi_model), පැමිණීමේ ස්ථානය (arrival_station), පිටත්වීමේ ස්ථානය (departure_station) සහ කුලිය (hire_charge).
- (i) දිනය සහ වෙළාව ගබඩා කිරීමට සුදුසු දත්ත පුරුපයක් දෙන්න.
- (ii) එක් වැක්සියක තොරතුරු ගබඩා කිරීමට සුදුසු දත්ත පුරුපයක් දෙන්න.
- (iii) වැක්සි ගමන් වාර 50 ක තොරතුරු ගබඩා කිරීමට සුදුසු දත්ත පුරුපයක් දෙන්න.
- (iv) ඉහත (iii) හි පුරුප අර්ථ දැක්වීම හාවිතා කර, පහත සඳහන් දී සිදුකිරීම සඳහා නිවැරදි ප්‍රකාශන ලියන්න.
- (1) 49 වන වැක්සි කුලියට දීමේ වාරයේ කුලිය ලබා ගැනීමට.
- (2) 1 වන වැක්සි කුලියට දීමේ වාරයේ මාසය ලබා ගැනීමට.
- (v) ඉහත (iii) හි අර්ථ දැක්වූ පුරුපය වර්ගයේ පරාමිතියක් ගෙන, වැක්සි කුලියට දීමේ වාර 50 ක තොරතුරු කියවා ගැනීම සඳහා ReadAllTaxiHiring යන ලියන්ත අර්ථ දැක්වීම ලියන්න.

-----//-----

